



**ගිණුම් පාලනය කරන නියමයන් සහ කොන්දේසි (ඉස්ලාමික )**

මෙම නියමයන් සහ කොන්දේසිවල අරමුණ සඳහා, "බැංකුව" යන වචනයෙන් අදහස් වන්නේ හබ්බි බැංකුව, එහි අනුප්‍රාප්තිකයින් සහ පවරුම්ලාභීන් වේ.

1. (අ)බැංකුවේ ගිණුමක් ආරම්භ කිරීමට කැමති පාරිභෝගිකයෙකු ගිණුමක් විවෘත කිරීම සඳහා නියමිත අයදුම්පත්‍රය ඉදිරිපත් කළ යුතුය. පාරිභෝගිකයා තමාට අදාළ තොරතුරු සමඟ අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය. ශ්‍රී ලාංකිකයින් සඳහා ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත / ගමන් බලපත්‍රය / රියදුරු බලපත්‍රයේ පිටපතක් සහ විදේශිකයන් සඳහා ඔවුන්ගේ ගමන් බලපත්‍රයේ පිටපතක් අත්‍යවශ්‍ය වේ. එසේම, ජාතික හැඳුනුම්පත සහ ගමන් බලපත්‍රය වැනි ලියකියවිලි කල් ඉකුත් වූ විට, පාරිභෝගිකයා ඔවුන්ගේ යාවත්කාලීන කළ පිටපත හැකි ඉක්මනින් තම බැංකු ශාඛාවට ඉදිරිපත් කළ යුතුය.

(ආ) සෑම ගිණුමකටම අන්‍ය "ගිණුම් අංකයක්" පවරනු ලැබිය යුතු අතර එය ගිණුමට අදාළ සියලුම ලිපි හුවමාරුවේ සහ තැන්පතු සහ මුදල් ආපසු ගැනීමේදී සඳහන් කළ යුතුය.

2. (අ) වෙනත් පුද්ගලයෙකු(න්) සමඟ හවුල් ගිණුම් හැර, පුද්ගලයෙකුට එක් එක් ගිණුම් වර්ගයක තම නමින් එක් ගිණුමක් පමණක් විවෘත කළ හැක . උදාහරණය :
  - (ආ) බාල වයස්කරුවන්ගේ නමින් විවෘත කරන ලද ගිණුම් භාරකරුවෙකු සමඟ විවෘත කළ යුතු අතර, ගිණුමේ සියලු මෙහෙයුම් සඳහා ඔහු වගකිව යුතු ය. බාල වයස්කරුවන්ගේ නම සහ පියා, මව හෝ උසාවියෙන් පත් කළ භාරකරුවන්ගේ නම සමඟ ඒකාබද්ධ ලබා ගිණුම් විවෘත කෙරේ. දැරුවාට වයස අවුරුදු 18 ක් සම්පූර්ණ වන විට ගිණුම වසා දමා එහි ඇති ශේෂය අවශ්‍ය විධිවිධාන සම්පූර්ණ කිරීමෙන් පසුව අලුතින් විවෘත කරන ලද ගිණුමකට මාරු කරනු ලැබේ.
  - (ඉ) ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශ මත පදනම්ව බැංකුව විසින් සකස් කරන ලද නියමයන් සහ කොන්දේසි අනුව ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට ශ්‍රී ලංකා රුපියල්වලින් හෝ විදේශ මුදල්වලින් විවෘත කළ හැකි ගිණුම් සංඛ්‍යාව පිළිබඳ සීමාවක් නොමැත.
3. ගනුදෙනුකරුට දැනටමත් බැංකුවේ ගිණුමක් තිබේ නම්, අතිරේක ගිණුමක් විවෘත කිරීම සඳහා, ඔහු /ඇය සහතික කළ වලංගු ජාතික හැඳුනුම්පත හි පිටපතක් සමඟ අතිරේක අයදුම්පත සම්පූර්ණ කළ යුතුය. නව ගිණුම පාරිභෝගිකයාගේ පවතින ගිණුම් සමඟ අන්‍ය ලෙස සම්බන්ධ කරනු ලැබේ
4. නුගත් පුද්ගලයන්/ ආබාධිත පුද්ගලයන් වන්දි ආකෘති පත්‍රය (CD-50 ආකෘති පත්‍රය) පුරවා අන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඔවුන්ගේ ඡායාරූප ලබා දිය යුතුය. මුදල් ආපසු ගැනීම සඳහා පමණක් ඔහු/ඇය බැංකු ශාඛාව වෙත පැමිණිය යුතුය. වෙක්පත් බැංකු නිලධාරීන් ඉදිරියේ අත්සන්/ඇඟිලි සලකුණු කළ යුතුය. කෙසේ වෙතත් සුවිශේෂී

ලෙස, බැංකු නිලධාරියෙකු ඉදිරියේ අත්සන් කරන ගනුදෙනුකරුවන් විසින් අන්තර් ගිණුම් අතර මුදල් මාරු කිරීම, වෙක්පත් ඉල්ලීම් පිළිගත හැකිය. නුගත් පාරිභෝගිකයින් විසින් අනුමත කර හෝ මාපට්‍රිල්ලක් දක්වා ඇත්නම් මිස වෙක්පත් කප්පාදු කිරීම සහ මුදල් නොගය වෙනස්කිරීම සඳහා වගකිව යුතු නොවේ.

5. (අ) අත්ධ පුද්ගලයින් (සාක්ෂරතා හෝ සාක්ෂරතාව නොමැති) සඳහා ගිණුම් විවෘත කිරීම සඳහා නීතිඥ/නොතාර්ස්වරයෙකු ඉදිරියේ සියලු විධිවිධාන සම්පූර්ණ කිරීමෙන් පසු පුද්ගල/ඒකාබද්ධ ගිණුමක් (දෘෂ්‍යමාන සහ සාක්ෂරතාව ඇති අය සමඟ) විවෘත කළ හැක. දැක්මක් ඇති සහ සාක්ෂරතාවයෙන් යුත් හවුල් ගිණුම් හිමියෙකුට ගිණුම තනිව හෝ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට බලය තිබිය යුතුය.  
 (ආ) අත්ධ පුද්ගලයෙකුගේ නමින් වෙනම ගිණුමක් ආරම්භ කරන්නේ නම්, මුදල් තැන්පතු කිරීම / මුදල් ආපසු ගැනීමේ අරමුණ සඳහා අදාළ තුණ්ඩුව පිරවීම සඳහා ඔහු/ඇය සාක්ෂරතා සහකාරයෙකු සමඟ කෙලින්ම බැංකුවට පැමිණිය යුතුය.
  
6. ඇටර්ණ ගිණුම්, අධිකරණ නියෝග යටතේ විවෘත කරන ලද ගිණුම්, පොල්මෑකරු සහ පරිපාලකයා ගිණුම් සහ එස්කෝ ගිණුම් වැනි විශේෂ ගිණුම් විවෘත කිරීම , ගිණුම විවෘත කරන අවස්ථාවේ දක්වා ඇති කොන්දේසි වලට යටත් වේ. අනේවාසික ගිණුම් විදේශ විනිමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා ඇති නීති රීතිවලට යටත් වනු ඇත. ගිණුමකට නිතර ගෙවීම් කිරීමට උපදෙස් සහිත පවතින එකතු කිරීමේ ගිණුම් සාමාන්‍යයෙන් "මුදල් කළමනාකරණය" සේවාවලින් සඳහා පිහිටුවා ඇත.
  
7. (අ) ගිණුම් හිමියාගේ මරණය සම්බන්ධයෙන් කිසිදු විකල්ප උපදෙස් ලබා දී නොමැති අවස්ථාවක, කිසියම් ගිණුම්හිමියාගේ නමින් පවතින කිසියම් ගිණුම් ශේෂයක් හානිපූරණ / අනුප්‍රාප්තික සහතිකය ලබා ගැනීමෙන් පසු මියගිය ගිණුම් හිමියාගේ නීත්‍යානුකූල උරුමකාරයන් වෙත පැවරිය යුතුය. ගිණුම පුද්ගලයන් දෙදෙනකුගේ හෝ ඊට වැඩිදෙනකුගේ නමින් නම්, ශේෂය හානිපූරණ / අනුප්‍රාප්තික සහතිකය ලැබීමෙන් පසු මියගිය ගිණුම් හිමියාගේ නීත්‍යානුකූල උරුමකාරයින්ට සහ ඉතිරි ගිණුම් හිමියන්ට ගෙවනු ලැබේ. හවුල් ගිණුම් හිමියා, ඉතිරි හෝ ගිණුම් හිමියන්ගෙන් එක් අයෙකුට, ගිණුම් ශේෂය ගෙවීමට අවසර දී නොමැති නම්, එම ශේෂය හානිපූරණ / අනුප්‍රාප්තික සහතිකය ලැබීමෙන් පසු ගිණුම් හිමියා ලබා දී ඇති උපදෙස් මත පදනම්ව බෙදා ගනු ලැබේ.
  - (ආ) "දෙදෙනකින් කෙනෙකු හෝ ජීවත් වන්නා" නමැති ක්‍රියාපටිපාටිය උපදෙස් දීමෙන් ලැබෙන ගිණුම්වල එක් අයෙකු මරණයට පත්වන විට ගිණුම් ශේෂය ජීවත්ව සිටින ගිණුම්හිමියාට පිරිනමනු ලැබේ.
  - (ඉ) ඒකාබද්ධ ගිණුමක් එක් අත්සන් සහිතව මෙහෙයවනු ලබන අවස්ථාවක ඊළඟ ගිණුම්කරුගෙන් බැංකුවට පරස්පර විරෝධී උපදෙස් ලබා දෙන අවස්ථාවක අධිකරණ ආඥාව ලැබෙන තුරු බැංකු ගිණුම අක්‍රිය කරයි.
  - ඊ) තම සමාගමේ ගිණුමේ එකම අත්සන්කරු වන තනි වියවසායකයෙකුගේ මරණයක දී ඔහුගේ ගිණුමේ තිබෙන බෙර/හැර ශේෂය නීත්‍යානුකූල උරුමකාරයාට ලබා දෙනු ඇත / ඔහු විසින් ලබා ගත හැක.
  - උ) ගිණුම් හිමි සමාගමක හවුල්කරුවෙකු මිය යාම හෝ වෙන ආකාරයකින් හවුල්කරු වෙකු වීම නවත්වනවිට , බැංකුව හවුල්කාර ගිවිසුම අනුව කටයුතු කළ යුතුය .

- ၂၅) අනික් ගිණුම්වල ක්‍රියාත්විතය (ඉහත 6 වන කොටසේ දක්වා ඇති පරිදි) ඔවුන්ගේ ව්‍යවස්ථාවගේ ප්‍රකාරව පාලනය කරනු ලැබේ
- එ) මරණය හෝ වංගුරොත්තු වීම සම්බන්ධයෙන් විධිමත් දැනුම්දීම ලැබීම හෝ වෙනත් විශ්වාසනීය මූලාශ්‍ර මගින් හෙළිදරව් කිරීමේදී බැංකු ගිණුමේ ක්‍රියාකාරීත්වය නතර කරයි.

8. බැංකුව විසින් එහි ගාස්තු වගුව අනුව නම ගනුදෙනුකරුවන්ට සපයනු ලබන ඕනෑම සේවාවක් සඳහා බැංකුව විසින් සේවා ගාස්තු අය කළ යුතුය. සෑම මාස හයකට වරක් හෝ අවශ්‍ය පරිදි සහ ගාස්තු වගුව හරහා ගාස්තු වෙනස්වීම් පිළිබඳව බැංකුව පාරිභෝගිකයාට දැනුම් දෙනු ඇත. කෙසේ වෙතත්, ඕනෑම ගාස්තු අඩු කිරීමක් බැංකුවේ තනි අභිමතය පරිදි වහාම ක්‍රියාත්මක වනු ඇත.

9. විදේශ මුදල් ප්‍රේෂණ හෝ විදේශ මුදල් නෝට්ටු දේශීය සහ විදේශීය පුරවැසියන් (තනිව හෝ ඒකාබද්ධව), සමාගම්, රජයේ/පෞද්ගලික සමාගම්, වෙනත් නීත්‍යානුකූල පදිංචිකරුවන් සහ ගනුදෙනුකරුවන්ගෙන් තැන්පතු ලෙස පිළිගනු ලැබේ. බැංකුව විසින් එහි ගාස්තු වගුව අනුව විදේශ මුදල් ගිණුම්වලින්, විදේශ මුදල් හැසිරවීමේ ගාස්තු වැනි විවිධ ගාස්තු අඩු කරනු ලැබේ.

10. පාරිභෝගිකයින්ට අවසර ලත් මුදල් ආපසු ගැනීම් වලට වඩා ගනුදෙනු සිදු කරන විට "ගනුදෙනු ගාස්තුව" බැංකුවේ ගාස්තු වගුවට අනුව නම් කරන ලද දේශීය මුදල් ගිණුම් විසින් අය කරනු ලැබේ. බැංකුව විසින් සිදු කරන ලද හර කිරීමවලට ගනුදෙනු ගාස්තු අදාළ නැ.

11. ගිණුම් ශේෂය කිසියම් හය මාසය තුළදී අපේක්ෂා කරන ගිණුම් ශේෂයට අඩු නම් හෝ ඉහත අංක: 9 හි දක්වා වූ ගාස්තු අය කිරීම හේතුවෙන් ශුන්‍ය ශේෂය දරන ගිණුම් සඳහා සුදුසු දැනුම්දීමෙන් පසුව බැංකුවට තම අභිමතය පරිදි ගිණුම වසා දැමිය හැකිය. එය හැර අසනුදායක බව / නොසුදුසු ලෙස බැංකු සලකන ගිණුම් හෝ KYC / බැංකු නියාමයන් තෘප්තිමත් නොකරන එවැනි ගිණුම් වසා දැමීමේ අයිතිය බැංකුවට ඇත. ගනුදෙනුකරු සමඟ ඇත්තාවූ ආරක්ෂක පෙට්ටිය/ සුරැකුම් ලොකරය , බැංකු හරපන වැනි සම්බන්ධතා අත්හිටුවීමට ද බැංකුවට අයිතිය ඇත.

12. (අ) ගනුදෙනුකරු තම ගිණුම එක් වසරක් අඛණ්ඩව ක්‍රියාත්මක නොවන විට බැංකු ඔහු වෙත ලිඛිතව දැනුම්දීමක් ලබා දී අක්‍රිය ගිණුමක් ලෙස සලකනු ලබන බැවින් චෙක්පත් / ATM කාඩ්පත හරහා මුදල් ලබා ගැනීමට ඉඩ නොලැබේ.

(ආ) අක්‍රිය ගිණුම නැවත ක්‍රියාත්මක කරවීමට ගනුදෙනුකරු බැංකුවට පැමිණ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය. ජාතික හැඳුනුම්පත හෝ වලංගු ගමන් බලපත්‍රයේ පිටපත සහිතව බැංකුවට ඉදිරිපත් කළ යුතුය.

13. ජංගම/ඉතුරුම්/වාරික ගිණුම් වසර 10ක් අක්‍රියව පවතින බව පෙනී ගියහොත් එම ගිණුම්වල ශේෂය අතහැර දැමූ වත්කම් ලෙස සලකා ශ්‍රී ලංකා බැංකු පනතට සහ අතහැර දැමූ වත්කම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති රීති අනුව ශ්‍රී ලංකා මහ බැංකුවට භාර දිය යුතුය. වසර 10 කට පසුවත් නොගෙවා ඇත්නම් , බැංකු ඇණවුම්, බැංකු කෙටුම්පත්, චෙක්පත් යනාදියද අත්හැර දැමූ වත්කම් ලෙස සලකනු ලබන අතර ඒවායේ වගකීම ද ශ්‍රී ලංකා මහ බැංකුව වෙත භාර දෙනු ලැබේ.

14. මුදල්, චෙක්පත් හෝ වෙනත් උපකරණයක්, ශ්‍රී ලංකා රුපියල්වලින් හෝ විදේශ මුදලින් ගිණුම්වලට කරන ලද තැන්පතු පිළිගනු ලබන්නේ, හබ්බි බැංකු ශාඛාවල නිසි පරිදි සම්පූර්ණ කරන ලද සහ භාර දෙන ලද තැන්පතු තුණ්ඩුව මත පමණි. තැන්පතු තුණ්ඩුව යනු ඔබගේ පහසුව සඳහා වන සමරු ලියවිල්ලකි. තැන්පතු තුණ්ඩුව භාවිතා කිරීමෙන් තැන්පත්කරු සහ ගිණුම් හිමියා තැන්පතුව මෙහි අඩංගු කොන්දේසි වලට යටත් බව එකඟ වේ. තැන්පතු තුණ්ඩුව වලංගු වන්නේ එය බැංකු පරිහණය යන්ත්‍රය මගින් සත්‍යාපනය කර ඇත්නම් හෝ බැංකු නිලධාරියෙකු විසින් ප්‍රති අත්සන් කර බැංකු මුද්‍රාවකින් සවි කර ඇත්නම් පමණි.

15. මුදල් සහ චෙක්පත් තැන්පතු සඳහා වෙනම තැන්පතු තුණ්ඩුව භාවිතා කළ යුතුය. (මුදල් සහ චෙක්පත් සඳහා එකම තැන්පතු තුණ්ඩුව භාවිතා නොකළ යුතුය). චෙක්පත විවිධ බැංකු වලින් නම් වෙනම තැන්පතු තුණ්ඩුව භාවිතා කළ යුතුය. එසේම, හබ්බි බැංකුවේ අදින ලද සහ එහි ශාඛාවල තැන්පත් කරන ලද චෙක්පත් එකම තැන්පතු තුණ්ඩුවේ තැන්පත් කළ හැකිය.

16. තැන්පතු තුණ්ඩුවේ වැරදි සටහන් බැංකුව විසින් නිවැරදි කරනු ලබන අතර ඒ පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කරනු ලැබේ. දින 7ක් ඇතුළත පාරිභෝගිකයා විරුද්ධ නොවන්නේ නම්, සංශෝධිත තැන්පතු තුණ්ඩුව සෑම අතින්ම සත්‍ය යැයි සලකනු ලබන අතර චෙක්පත්/උපකරණ සත්‍යාපනයට සහ පරීක්ෂණයට පසුව පිළිගනු ලැබේ.

17. ඉලක්කම් 13 කින් යුත් හබ්බි බැංකු ගිණුම් අංකය චෙක්පතේ පිටුපස ද පැහැදිලිව ලියා තිබිය යුතුය

18. ගිණුම්වලට බැර කරන චෙක්පත් සඳහා ගෙවීම ලබන්නාගේ අවසරය අවශ්‍ය වේ

19. දෙවන හෝ ඉන් පසුව ගෙවීම ලබන්නාගේ චෙක්පත්/උපකරණ ඔහුගේ ගිණුමේ තැන්පත් කර එය ඔහුගේ නමට අවසන් ගෙවීම් ලබන්නා විසින් පිටසන් කර ඇති බව සහතික කළ යුතුය.

20. ඕනෑම චෙක්පතක් (ය) ප්‍රතික්ෂේප කිරීමට හෝ නොගෙවීමට ඕනෑම අවස්ථාවක බැංකුවට තම අභිමතය පරිදි අයිතිය ඇත.

21. බැංකුව විසින් නිකුත් කරන ලද මුද්‍රිත චෙක්පත හෝ අදාළ පත්‍රිකාව හරහා ගනුදෙනුකරුට එම මුදල ඔහුගේ ගිණුමෙන් ලබා ගත හැකිය, නැතහොත් හරපන (ATM), දුරකථන බැංකුකරණය, අන්තර්ජාල බැංකුකරණය වැනි බැංකුව විසින් සපයනු ලබන වෙනත් විකල්ප සේවාව භාවිතා කළ හැකිය. අනිසි ලෙස අදින ලද ඕනෑම චෙක්පතක් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය බැංකුව සතුය.

22. අ) ගිණුම් දරන්නා/බලයලත් පුද්ගලයා චෙක්පත බැංකුවට ලබා දී ඇති ආදර්ශ අත්සන පරිදි අත්සන් කළ යුතු අතර චෙක්පතට කරන ලද යම් සංශෝධන අණකරුගේ සම්පූර්ණ අත්සනින් තහවුරු කළ යුතුය.

ආ) පසුදා නම්කළ චෙක්පත, කල් ඉකුත් චෙක්පත, මාස හයක් පැරණි චෙක්පත නරක සහ හානි වූ චෙක්පත බැංකුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ඇ) චෙක්පත ලිවීමෙන් පසු එකතු කිරීම, සංශෝදනය කිරීම සඳහා ඉඩක් නොතබන ආකාරයෙන් ලිවිය යුතුය / සකස් කළ යුතුය.

ආ) බැංකුව විසින් නිකුත් කරන චෙක් පොත, හරපත (ATM) සෑම විටම සුරක්ෂිතව තබා ගැනීම ගනුදෙනුකරුගේ වගකීම වේ. තම පුද්ගල හඳුනාගැනීමේ අංකය (PIN අංකය) රහසිගතව තබා ගැනීම පාරිභෝගිකයාගේ යුතුකමකි. චෙක් පොත පාරිභෝගිකයාගේ භාරයේ ආරක්ෂිතව තබා ගත යුතුය. සොරකම, අතරුදහන්වීම, නැතිවීම හේතුවෙන් සිදුවන අයථා පරිහරණය සම්බන්ධයෙන් බැංකුව වගකිව යුතු නොවේ.

ඉ) චෙක් පොත නැතිවීම ගැන ගනුදෙනුකරු පැමිණිලි කරන්නේ නම්, බැංකුව ඔහුගේ මුදල් නැතිවීම වළක්වා ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂාව ගනු ඇත. කිසියම් අලාභයක් හෝ හානියක් සඳහා ගනුදෙනුකරුවන් වගකිව යුතු නොවේ.

23. ගිණුමට බැර කළ යුතු චෙක්පත්/උපකරණ ගනුදෙනුකරුගේම අවදානමෙන් සහ වගකීමෙන් හැසිරවිය යුතුය. එම ක්‍රියාකාරකම් ගිණුම විවෘත කරන අවස්ථාවේදී පාරිභෝගිකයා විසින් අනාවරණය කරන ලද පුද්ගලික තොරතුරුවලට අනුකූල විය යුතුය. වෙනත් ඕනෑම බැංකුවකින්, නියෝජිතයෙකුගෙන් හෝ උප නියෝජිතයෙකුගෙන් චෙක්පත් එකතු කිරීම සම්බන්ධයෙන් යම් අවධානමක් හෝ වගකීමක් ප්‍රතික්ෂේප කිරීමට බැංකුවට නිදහස තිබේ. චෙක්පත නිෂ්කාශනය කිරීමෙන් පසු චෙක්පත ගිණුමට බැර කෙරේ. බැංකුවට හෝ එහි නියෝජිතයාට ගෙවිය යුතු ගෙවීම් බැර කිරීමට පාරිභෝගිකයා බැංකුවට බලය පවරයි. ඔවුන්ගේ සත්‍යභාවය පිළිබඳව ඉහත සඳහන් සියලු යොමු කිරීම් පාරිභෝගිකයා විසින් සහතික කරයි.

24. චෙක් පොත මුද්‍රණය කිරීම සඳහා නැත්පත්කරුගේ නම සහ ගිණුම් අංකය මුද්‍රණකරුට ලබාදීමට බැංකුවට බලය ඇත. චෙක් පොත ලැබීමෙන් පසු පාරිභෝගිකයා එහි ඇති පත්‍ර ගණන පරීක්ෂා කළ යුතුය.

25(අ) චෙක්පතක් අතරුදහන් වීම හෝ නීතියෙන් පිළිගත් වෙනත් හේතුවක් නිසා ගෙවීම අත්හිටුවන ලෙස පාරිභෝගිකයා විසින් ලිඛිත දැනුම් දීම බැංකුව විසින් පිළිගත හැක. එවැනි අවස්ථාවක චෙක්පතේ විස්තර එනම් (1) එහි අංකය (2) දිනය (3) ගෙවීම්ලබන්නාගේ නම (4) ඔහුගේ ගිණුම් අංකය සහ චෙක්පත් නැති වූ ස්ථානය අදාළ ආකෘති පත්‍රයේ සඳහන් කළ යුතුය.

ආ) දැනට ක්‍රියාත්මක වන බැංකු ගාස්තු වගුව අනුව චෙක්පත් ගෙවීම් අත්හිටුවීමේ ගාස්තු අය කෙරේ.

26. බැංකුවට එහි ඕනෑම කාර්යයක් දක්ෂ තෙවන පාර්ශවීය නියෝජිතයෙකුට පැවරිය හැක. කෙසේ වෙතත්, ගනුදෙනුකරුගේ තොරතුරුවල රහස්‍යභාවය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට බැංකුව කටයුතු කරනු ඇත.

27) ගනුදෙනුකරුගේ ගිණුමේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා බැංකුව විසින් අවශ්‍ය විධිවිධාන සලසා ඇත. කෙසේ වෙතත්, අදාළ නීති යටතේ දේශීය හෝ විදේශීය බුද්ධි අංශ හෝ ඕනෑම දේශීය/විදේශීය රාජ්‍ය ආයතන විසින් ඉල්ලා සිටින විට, පාරිභෝගිකයාගේ කැමැත්ත ඇතිව තොරතුරු සපයනු ලැබේ.

28. සාමාන්‍ය තැපැලෙන් මාසිකව සහ ලියාපදිංචි තැපැලෙන් අර්ධ වාර්ෂිකව ගිණුම් ප්‍රකාශන (ය) පාරිභෝගිකයන්ට නොමිලයේ සැපයිය යුතු අතර නියමිත සංඛ්‍යාතයට වඩා වැඩි ගිණුම් ප්‍රකාශයන් සඳහා ගාස්තු බැංකුවේ වත්මන් ගාස්තු වගුව අනුව අයකරනු ලැබේ.

29. (අ) බෙදා හැරීමේ නියෝජිතයින්ගේ අරමුණු සඳහා ගනුදෙනුකරුවන්ගේ නේවාසික, තැපැල් සහ කාර්යාලය ලිපින යුගලයක් ප්‍රමිතිගත කිරීමට සහ නඩත්තු කිරීමට බැංකුවට අයිතිය ඇත. ඒ හා සමානව, ලිපිනය වෙනස් කිරීම සඳහා පාරිභෝගිකයාගෙන් ඉල්ලීමක් ලැබුණහොත්, එය සියලුම බෙදාහැරීමේ නියෝජිතයින්ට දැනුම් දෙනු ලැබේ. බැංකුව වෙන යාවත්කාලීන/වෙනස් කළ ලිපින තොරතුරු දැනුම් දීමට/සැපයීමට පාරිභෝගිකයා අපොහොසත් වීම හේතුවෙන් වැරදි ලෙස බෙදාහැරීම සම්බන්ධයෙන් බැංකුව වගකිව යුතු නොවේ.

(ආ) ගිණුම් ප්‍රකාශය ලැබී දින 45ක් ඇතුළත කිසියම් විෂමතාවක්/දෝෂයක් ලිඛිතව බැංකුවේ අවධානයට යොමු නොකළේ නම්, ගිණුම් ප්‍රකාශයේ අන්තර්ගතය බැංකුවේ මතය අනුව නිවැරදි ලෙස සලකනු ලැබේ. ගිණුම් ප්‍රකාශයේ කිසිදු ඇතුළත් කිරීමක් හෝ වෙනස් කිරීමක්/නිවැරදි කිරීමක් නොකරන ලෙස ගිණුම් හිමියාගෙන් ඉල්ලා සිටී.

(ඇ) ගිණුම් ප්‍රකාශය නැතිවී ඇත්නම් හෝ හානි වී ඇත්නම්, පිටපතක් නිකුත් කිරීමට බැංකුවේ ගාස්තු වගුව අනුව ගාස්තු අයකරනු ලැබේ.

30(අ) බැංකුව ගිණුම් හිමියාට පමණක් ගෙවිය යුතු චෙක්පත් සහ වෙනත් උපකරණ පිළිගත හැක. ප්‍රතිලාභී පාරිභෝගිකයාගේ ගිණුමට බැර කිරී සඳහා තැන්පතු කිරීමට පෙර සියලුම මූල්‍ය උපකරණ හරස් කළ යුතුය.

ආ) චෙක්පත්/අනෙකුත් උපකරණ හැකිතාක් ප්‍රවේශමෙන් සහ කඩිනමින් එකතු කිරීමට බැංකුව සියලු උත්සාහයන් දැරිය යුතුය. චෙක්පතට හිමි මුදල ලබා ගැනීම ප්‍රමාද වුවහොත් හෝ චෙක්පත් නැති වුවහොත් චෙක්පත් නිකුත්කළ පාර්ශවය සම්බන්ධ කර ගනිමින් උචිත විසඳුමක් සොයනු ලැබේ. කෙසේ වෙතත්, බැංකුවේ පාලනයෙන් ඔබ්බට කිසිදු හේතුවක් නිසා සිදුවන ප්‍රමාදයක් හෝ පාඩුවක් සඳහා බැංකුව වගකිව යුතු නොවේ.

(ඇ) ගිණුමට බැර කර ඇත්ත්, නිෂ්කාශනය නොකළ උපකරණවලට එරෙහිව නොගත යුතුය. එවැනි උපකරණ බැර කරනු ලැබුවද සහ/හෝ බැංකුවට එරෙහිව ගැනීමට ඉඩ දුන්නද, පසුව මේවා සාක්ෂාත් කර නොගතහොත්, පාරිභෝගිකයාගේ ගිණුමෙන් හර කිරීමට අයිතියක් ඇත.

(ඈ) ප්‍රතික්ෂේපයකට ලක් වූ ගිණුම් හිමියන් විසින් තැන්පත් කරන ලද චෙක්පත් සහ වෙනත් උපකරණ, ගනුදෙනුකරු විසින් පුද්ගලිකව එකතු කරනු ලැබේ හෝ ලියාපදිංචි තැපැලෙන් හෝ කුරියර් සේවාව මගින් ගනුදෙනුකරුගේ අවසාන බැංකුව සමඟ වාර්තාගත ලිපිනයට ආපසු එවනු ලැබේ.

(ඉ) කිසියම් හේතුවක් නිසා තැන්පත් කරන ලද යම් උපකරණයක් ආපසු ලබා දෙන අවස්ථාවක හෝ ඕනෑම වේලාවක ආපසු ලබා දෙන අවස්ථාවක, ගෙවූ ලෙස කලින් උපදෙස් දී තිබුණද, ගිණුම් හිමියා එම උපකරණයෙන් ලැබෙන මුදල් ආපසු ගෙවන අතර පැන නගින සියලුම පාඩු හා පිරිවැයට එරෙහිව බැංකුවට වන්දි ගෙවනු ඇත. ගිණුම් හිමියාට බැංකුවේ තිබෙන ඕනෑම ගිණුමකට එවැනි මුදල් හා වියදම් හර කිරීමට බැංකුවට බලය පවරයි. කිසියම් අඩුපාඩුවක් සිදුවුවහොත්, ගිණුමේ හිමිකරු බැංකුව විසින් ඉල්ලීම මත අවශ්‍ය මුදල තැන්පත් කිරීමට මෙයින් භාර ගනී.

31. ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල ගිණුම් සටහන් නිවැරදි බව සහතික කිරීමට බැංකුව හැකි සෑම පියවරක්ම ගත යුතුය, කෙසේ වෙතත් කිසියම් දෝෂයක් සිදුවුවහොත් බැංකුව විසින් එහි අහිමනය පරිදි අවශ්‍ය ගැලපුම් ඇතුළත් කිරීම් සිදු කළ යුතු අතර අවශ්‍ය නම් පාරිභෝගිකයාට දැනුම් දී ඔහුගෙන් ගෙවිය යුතු මුදල අයකර ගත හැක.

32. ගනුදෙනුකරුවන්ගේ ලිපිනයේ හෝ විද්‍යුත් තැපැල් ලිපිනයේ යම් වෙනසක් සිදු වුවහොත් වහාම බැංකුවට වාර්තා කළ යුතුය.

33. තම ගිණුම වසා දමා මුදල් ආපසු ලබා ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන් එක්කෝ භාවිතා නොකළ සියලුම චෙක්පත් බැංකුව වෙත ආපසු ලබා දිය යුතුය, නැතහොත් භාවිත නොකළ චෙක්පත් විනාශ කර ඇති බවට බැංකුවේ තෘප්තියට ලිඛිතව තහවුරු කළ යුතුය. හබ්බි බැංකුව විසින් නිකුත් කරන ලද හරපන බැංකුවට ආපසු භාරදිය යුතුය. ලෝකරය / ආරක්ෂිත තැන්පතු පෙට්ටිය සමඟ ඇති සියලුම සබඳතා හිඟ මුදල් ගෙවීමෙන් අවසන් කළ යුතුය.

34. ගනුදෙනුකරුවෙකුට අවශ්‍ය සියලුම ක්‍රියා පටිපාටි සම්පූර්ණ කිරීමෙන් පසු තම හබ්බි බැංකු ගිණුම බැංකුවේ වෙනත් ශාඛාවකට මාරු කිරීමට අවශ්‍ය නම් ඔහු තම පැරණි ගිණුම වසා දමා ඔහුට අවශ්‍ය ශාඛාවේ නව ගිණුමක් ආරම්භ කළ යුතුය. පොලී සමඟ ශේෂය නොමිලේ නව ගිණුමට මාරු කරනු ලැබේ.

35. යම්කිසි බැංකු ශාඛාව වසා දැමීම/ඒකාබද්ධ වීම හේතුවෙන් ගනුදෙනුකරුට තම ගිණුම් පොළියට අගතියකින් තොරව බැංකුවේ වෙනත් ශාඛාවකට මාරු කළ හැකිය, මාරු කළ දිනයේ ගනුදෙනුකරුවන්ගේ ගිණුමට බැර නොකළ පොලිය සහිත ශේෂය නව ශාඛාව වෙත මාරු කරනු ලැබේ.

36. ශ්‍රී ලංකා රුපියල්වලින් හෝ විදේශ මුදලින් කරන ලද සියලුම තැන්පතු සහ ගෙවීම් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ක්‍රියාත්මක වන නීතිවලට අනුකූල විය යුතුය. රජයේ නියෝගයක්, නීතියක්, බද්දක්, ගාස්තුවක්, සම්බාධකයක්, මුදල් හුවමාරු පාලනයක්, හෝ බැංකුවේ පාලනයෙන් ඔබ්බට ගිය වෙනත් හේතුවක් නිසා ගනුදෙනුකරු විසින් තැන්පත් කරන ලද මුදලකට සිදුවන අලාභයක් හෝ පාඩුවක් සඳහා බැංකුව වගකිව යුතු නොවේ.

37. මෙම රෙගුලාසිවල අඩංගු නොවන කිසිවක් නොතකා, ඕනෑම අවස්ථාවක එකම ජාතික හැඳුනුම්පත යටතේ ගනුදෙනුකරුවෙකුගේ සියලුම හෝ ඕනෑම පාරිභෝගික සබඳතා එකතු කිරීමට සහ/හෝ ඒකාබද්ධ කිරීමට බැංකුවට තම අහිමනය පරිදි අයිතිය ඇත. එවැනි එකතු කිරීම, ඒකාබද්ධ කිරීමට අනුගාමිකව ඒ ගැන බැංකුව ගිණුම් හිමියාට සුදුසු පෙර දැනුම් දීමක් කරනු ඇත. ඒකතුකිරීමට හෝ ඒකාබද්ධ කිරීමට ඇති අයිතියට අදාළ මුදල් ඒකකය නොසලකා ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල බැංකුව විසින් දරන ලද වියදම් පියවා ගැනීමට හෝ ගෙවීමට බැංකුවට ඇති අයිතිය ද ඇතුළත් වේ. එවැනි ඒකාබද්ධ කිරීම, ඒකාබද්ධ කිරීම හෝ එකතු කිරීම මත බැංකුවට ගෙවිය යුතු මුදලෙහි යම් අඩුවක් හෝ හිඟයක් ඇති වුවහොත්, බැංකුවේ ඉල්ලීම මත අදාළ ගිණුම් හිමියා එම මුදල ගෙවීමට බැඳී සිටී.

38. ගිණුම් හිමියාගේ ඉල්ලීම මත බැංකුව කිසියම් වගකීමක් භාර ගන්නේ නම්, බැංකුව සතුව ඇති ගිණුම් හිමියාට අයත් සියලුම අරමුදල්, මුදල්, සුරැකුම්පත් සහ අනෙකුත් වත්කම් සඳහා බැංකුවට හිමිකම් ඇත. ගිණුම් හිමියා විසින් ගෙවීම් පැහැර හරිනු ලැබුවහොත්, නියමිත



දැනුම්දීම සහිතව, ගිණුම් හිමියාට එරෙහිව ගෙවිය යුතු සියලුම නොගවනු ණය බැංකුව සුදුසු යැයි හැඟෙන වත්කම්/ දේපළ විකිණීමෙන් ලැබෙන මුදලින් නිරවුල් කරනු ලැබේ.

39. යම් දිනකට හෝ කාලයට හෝ ඕනෑම ඡේතුව සඳහා නම ශාඛා හරහා ගනුදෙනුකරුවන්ට කිසියම් සේවාවක් ලබා දීමට බැංකුවට බාධාවක් වන විදුලි බලය බිඳවැටීම, පරිගණක අසමත් වීම හෝ එහි ව්‍යුහයන් හෝ උපකරණවල අසාර්ථකත්වය සඳහා බැංකුව කිසිදු වගකීමක් හෝ හිමිකම් පිළි නොගනී.

40 (අ) ඉතුරුම්/වාරික තැන්පතු සඳහා ලාභ ගණනය කිරීමේ ක්‍රමය ශරී ආ ක්‍රමය හා ධර්මයට විසින් පාලනය කරනු ලැබේ.

(ආ) ඉතුරුම් / වාරික තැන්පතු මත උපයන පොලිය බැංකුව විසින් තීරණය කර එම ගිණුම් සඳහා පවතින පොලී අනුපාත අනුව අදාළ ගිණුමට, ගනුදෙනුකරුවන්ට දැනුම් දී ශාඛාවල දැන්වීම් පුරවෙත් ප්‍රදර්ශනය කළ පරිදි බැර කරනු ලැබේ. පොළිය ගෙවිය යුතු කාල සීමාව අවසන් වීමත් සමඟ පොළිය ගිණුමට බැර කෙරේ.

ආ) සාමාන්‍ය අයිරා පහසුකම හරහා අයිරා ලබා ගන්නා මුදල සම්බන්ධයෙන්, පාරිභෝගිකයා සමඟ එකඟ වූ පරිදි ස්ථාවර පොලී අනුපාතයකට හෝ පාවෙන පොලී අනුපාතිකයට එවැනි අයිරා මුදලකට පොලී අය කළ යුතුය. නාවකාලික අයිරා පහසුකම සඳහා පවතින නීතිරීති සහ කොන්දේසිවලට යටත්ව බැංකුව විසින් තීරණය කරනු ලබන පරිදි පවතින නීති රීතිය අනුව පොලී අය කරනු ලැබේ.

41. ශ්‍රී ලංකා රුපියල්වල වාරික තැන්පතු කල්පිරීමට පෙර මුදල් කර ඇත්නම්, බැංකුව ඉතිරි කිරීමේ ගිණුමේ පවතින ලාභ අනුපාතය ගෙවනු ඇත. විදේශ මුදල් වාරික තැන්පතු සඳහා ද එම විධිවිධාන අදාළ වන අතර දැනට පවතින විදේශ මුදල් ඉතුරුම් ගිණුම් සඳහා ද අදාළ ලාභ අනුපාතය අදාළ වේ.

42. බලාත්මක වන ආදායම් බදු නීතිවලට අනුව ලාභ මුදල මත රඳවා ගැනීමේ බද්ද අය කෙරේ.

43(අ) සියලුම විදේශ මුදල් ගිණුම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින් වර නිකුත් කරනු ලබන විදේශ විනිමය රෙගුලාසි මගින් පාලනය වේ.

(ආ) මහ බැංකුවේ විදේශ විනිමය රෙගුලාසිවලට අනුව ගිණුම් ඒකකය අනුව බැංකුවේ වත්මන් විනිමය අනුපාතිකය අනුව තැන්පත්කරුගේ අහිමනය පරිදි විදේශ මුදල්වලින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් මුදල් ආපසු ගැනීමෙන් විදේශ මුදල් ගිණුම් ක්‍රියාත්මක කළ හැක.

(ඇ) සෑම විදේශ මුදල් ගනුදෙනුවක්ම පාරිභෝගිකයා විසින් පූර්ණ දැනුවත්භාවයකින් යුතුව සිදු කළ යුතු අතර, විදේශ මුදල් ගනුදෙනු, විනිමය අවදානම් සඳහා බැංකුව වගකිව යුතු නොවේ.

(ඈ) බැංකුවට එරෙහිව ගෙන එන ඕනෑම හිමිකම් පෑමක් සඳහා වූ සුවිශේෂී අධිකරණ බලය ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි නිසි අධිකරණය විය යුතුය.

44. රජයේ බදු / සුරාබදු පවතින ගාස්තු අනුව පාරිභෝගිකයින්ගෙන් අයකර ගත යුතුය.

45. බැංකුවේ ස්වයංක්‍රීය මුදල් යන්ත්‍රවලින් (ATM) නොමිලේ මුදල් ආපසු ගැනීමට අවසර ඇත නමුත් වෙනත් බැංකු වල ATM යන්ත්‍ර හරහා සිදු කරන ගනුදෙනු සඳහා ගාස්තු අය කරනු ඇත.



46. හබ්බි බැංකුවේ විසා හරපන නිකුත් කරනු ලබන්නේ තනි (තනි අත්සන් කිරීමේ වරමක් සහිත හවුල් ගිණුමක් ඇතුළුව) ගනුදෙනුකරුවන්ට පමණක් වන අතර ඔවුන්ගෙන් හරපන ගාස්තුවක් අය කරනු ලබන අතර පසුව වාර්ෂික අලුත් කිරීමේ ගාස්තුවක් ද අය කෙරේ.

47. හබ්බි බැංකුවේ ඕනෑම ශාඛාවක් හරහා ගනුදෙනුකරුවන්ට තම ගිණුම/ගිණුම් වෙත ප්‍රවේශ විය හැක. නගර හෝ නගරවල් අතර යනා කාලීන අරමුදල් මාරු කිරීම ශාඛා ජාලය හරහා සිදු කළ හැක.

48. මෙම නියමයන්, විවිධ වර්ග ගිණුම් සහ අනෙකුත් සියලුම සේවාවන් , වාර්ක තැන්පතු , තැන්පතු ක්‍රමය සඳහා වූ රීති සහ රෙගුලාසි සහ ගනුදෙනුකරුවන්ට කලින් කලට පිරිනමන සේවාවන්ට අදාළ නීති රීතිවලට අමතර නියමයන් මිස ආදේශ කිරීමක් නොවේ.

49. ගිණුම් නිමියා විදේශයන්හි ස්ථීර පදිංචිය සඳහා රට හැර ගිය විට, ඔහු වහාම එහි බැංකුවට දැනුම් දිය යුතුය. ඔහුගේ ගිණුම අනේවාසික ගිණුමක් බවට පරිවර්තනය වේ. තවද, සියලුම තැන්පතු සහ මුදල් ආපසු ගැනීම් අනේවාසික ගිණුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කලින් කල ප්‍රකාශයට පත් කරන නියමයන් සහ කොන්දේසි වලට යටත් වේ.

50. කිසිදු හේතුවක් නොදක්වා ගිණුමක් විවෘත කිරීම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය බැංකුව සතුය.

51. සංශෝධනවල ස්වභාවය අනුව ශාඛා දැන්වීම් පුවරුව, කවුන්ටරය, පුවත්පත් දැන්වීම හරහා ගනුදෙනුකරුවන්ට දැනුම් දීමෙන් පසු ඕනෑම නව ප්‍රතිපාදනයක් එක් කිරීමට හෝ සියලු ප්‍රතිපාදන සංශෝධනය කිරීමට බැංකුවට අයිතිය ඇත. සංශෝධනයේ ස්වභාවය අනුව පාරිභෝගිකයා ඉවත් වීමට කැමති නම් දින 30ක සාධාරණ කාලයක් ලබා දෙනු ඇත.

52. ගිණුම් විවෘත කිරීමේ අයදුම් පතේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසි පිළිබඳ බැංකුවේ අර්ථ නිරූපණය අවසාන සහ බැඳීම විය යුතුය, කෙසේ වෙතත් කිසියම් නොගැලපීමක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කරනු ලැබේ. මහ බැංකුවේ තීරණය අවසාන සහ බැඳීමයි.

53. ජංගම ගිණුම් යටතේ පවතින සියල්ල තැන්පත් භාරගනු ලැබුවේ "කර්ද්"පදනම යටතයි. ඇසේ තැන්ප ත්කරන ලද මුදල බැංකුවේ අභිමතය පරිදි "ශර්ආ" ප්‍රතිපත්තිවලට අනුකූල ව්‍යාපාරවල ආයෝජනය කළ හැක.

54. ශ්‍රී ලංකා රුපියල්වලින් සහ විදේශ මුදල්වලින් යුත් ජංගම ගිණුමේ ශේෂයන් සඳහා පොලී ගෙවනු නොලැබේ.

55. ජංගම ගිණුම් සඳහා බැංකු අයිරාව පහසුකම් ලබා නොදේ.

56. ඉතුරුම් සහ වාර්ක තැන්පතු යෝජනා ක්‍රම යටතේ ඇති සියලුම තැන්පතු මුදරබා පදනම මත පිළිගනු ලැබේ. බැංකුවකට තම අභිමතය පරිදි ආයෝජකයෙකු ලෙස ව්‍යාපාරයකට පිවිසිය හැක.

57. ඉතුරුම් ගිණුම්වල කරන ලද තැන්පතු බැංකුවේ ශර් ආ උපදේශකයාගේ අනුමැතිය ඇතිව ඉස්ලාමීය ශර් ආ නීතිවලට අනුකූලව බැංකුවේ ව්‍යාපාරවල ආයෝජනය කළ යුතුය.

58. ඉතුරුම් ගිණුමේ ශේෂය මත ලාභය ගණනය කරනු ලබන්නේ තැන්පතු සංචිතයේ එම ශේෂය පැවති කාල සීමාව සමඟ සහ සම්බන්ධ වන මිනුමක් මත ය . වරින් වර ලාභය ගණනය

කිරීම සඳහා භාවිතා කරන එවැනි මිනුමක් වෙනස් කිරීමට බැංකුවට අයිතිය ඇත. දැනට පවතින මිනුම බැංකු ශාඛාවේ සහ ශාඛා පරිශ්‍රයේ ඇති දැන්වීම් පුවරුවේ සහ බැංකුවේ වෙබ් අඩවියේ ඇත. ඉල්ලීම මත බැංකුව විසින් පිටපත් ලබා දෙනු ඇත

59. වාරික තැන්පතු යනු "පොළී රහිත" මුදරබා මූලධර්මය මත පදනම් වූ ආයෝජන වේ. බැංකුවකට තම අභිමතය පරිදි ආයෝජකයෙකු ලෙස ව්‍යාපාරයකට පිවිසිය හැක.

60. වාරික තැන්පතු මත ලාභය ගණනය කරනු ලබන්නේ තැන්පතු සංචිතයේ එම ශේෂය පැවති කාල සීමාව සමඟ සහසම්බන්ධ වන මිනුමක් මත ය. ලාභදායීතාවය ගණනය කිරීම සඳහා භාවිතා කරන එවැනි පියවරක් වෙනස් කිරීමට වරින් වර බැංකුවට අයිතිය ඇත. වත්මන් මිනුම ලාභ වක්රයේ ආරම්භයට පෙර ජරකාශයට පත් කෙරේ

61. වාරික තැන්පතු කල්පිරීමට පෙර බැංකුවෙන් ආපසු නොගැනීමේ කොන්දේසියට යටත්ව ලාභ අලාභ බෙදා ගැනීමට හිමිකම් ඇත. තැන්පතු කර මාසයක් සම්පූර්ණ වීමට පෙර තම තැන්පතුව ආපසු ගැනීමට කැමති ආයෝජකයෙකුට ලාභ කොටස ලබා ගැනීමේ අයිතිය අහිමි වන නමුත් එම තැන්පතුව බැංකුවේ තිබූ කාලය තුළ බැංකුවට පාඩුවක් සිදුවුවහොත් ඔහු නිදහස් කරනු ලැබේ. එය බෙදා ගැනීමේ වගකීම. තැන්පතුවෙන් මාසයක් ඇතුළත කල්පිරීමට පෙර තැන්පතුව ආපසු ලබා ගන්නේ නම්, තැන්පතුව ඉතුරුම් ගිණුම් සඳහා අදාළ වන ලාභ කොටස් අනුපාතයට ලාභ ලැබීමට සුදුසුකම් ලබයි. බැංකුව එම වෙනස ගනුදෙනුකරුට ගෙවිය යුතුය හෝ ඔහුගේ ගිණුමට බැර කළ යුතුය, නැතහොත් තැන්පත්කරු බැංකුවේ ඉල්ලීම මත එය කඩිනමින් ආපසු ගෙවිය යුතුය.

62. සාමාන්‍යයෙන් වාරික තැන්පතු සඳහා ලාභය ගෙවනු ලබන්නේ කල්පිරීමේදීය. කෙසේ වෙතත්, තැන්පත්කරුට අවශ්‍ය නම් එය අර්ධ වාර්ෂික පදනමින් ගෙවිය හැක.

63. බැංකුවේ සම්පූර්ණ ව්‍යාපාර ආදායම මත කලින් තීරණය කළ අනුපාතයක් මත පදනම්ව ලාභ බෙදා ගත හැකිය (ආයෝජකයාගේ කොටස). ආයෝජකයාගේ කොටස විටින් විට අඩු විය හැක. ලාභ වක්‍රය ආරම්භ වීමට පෙර එහි විස්තර ශාඛාවේ ප්‍රදර්ශනය කෙරේ. ශාඛා පරිශ්‍රයේ ඇති දැන්වීම් පුවරුවේ සහ බැංකුවේ වෙබ් අඩවියේ ද දිස්වේ. ඉල්ලීම මත බැංකුව විසින් පිටපත් ලබා දෙනු ඇත

64. ඉතුරුම් සහ වාරික තැන්පතු සඳහා ලාභ ඇස්තමේන්තු කිරීමේ ක්‍රමය පවතින සම්මතයන්, බැංකුවේ අභ්‍යන්තර ප්‍රතිපත්ති, පරිපාලන නීති සහ නිවැරදි ප්‍රතිපත්ති මගින් පාලනය වේ.

65. ශුද්ධ ලාභය බෙදා හැරීමේ අනුපාතය සියලු සෘජු වියදම් අඩු කිරීමෙන් පසුව තීරණය කරනු ලැබේ. අලාභයක් සිදුවුවහොත්, බැංකුව (ආයෝජකයා ලෙස) සහ තැන්පත්කරු තම ආයෝජනයේ පදනම මත ඒකාබද්ධව බෙදා ගනී. බැංකුව මුදර්බි පදනම මත මූල්‍ය කටයුතු සිදු නොකරන නමුත් මුඩාර්බිගේ භූමිකාව භාර ගනී.

66. දිගු කාලීන තැන්පතු සඳහා ඉහළ ලාභ කොටස් අනුපාතයක් ලබා දෙනු ඇත. තැන්පතු කාලය අවසන් වූ පසු තැන්පතු මුදරබා සමූහයෙන් ලාභ බෙදාගැනීම සඳහා සුදුසුකම් ලැබීම නවත්වනු ඇත.

67. ආයෝජන තැන්පතු ගිණුම් හිමියන් සඳහා ඔවුන්ගේ ආයෝජනයට සතුවූදායි ලාභය ලබා දීම කෙරෙහි "ශර් ආ" උපදේශකවරුන්ගේ සහ කළමනාකාරීත්වයේ අනුමැතිය ඇතිව මුදරබා

තැන්පත්කරුවන්ට ලාභ කොටස බෙදා හැරීමට පෙර ලාභ ගැලපුම් සංචිත අරමුදලට නිශ්චිත මුදලක් වෙන් කිරීමට මුදර්මා තැන්පත්කරුවන් බැංකුවට කැමැත්ත ලබා දෙයි.

68. තැන්පත්කරු බැංකුවේ කළමනාකරණ කටයුතුවලට හෝ තීරණය ගැනීමේදී සහභාගී වන නොහැක

69. ලාභය හෝ අලාභය ලෙස බැංකුව විසින් වෙන් කරන ලද මුදල අවසාන වන අතර සියලුම තැන්පත්කරුවන්ට බැඳී ඇත. කිසිම තැන්පත්කරුවෙකුට හෝ ඔහු වෙනුවෙන් වෙන කිසිවකුට ලාභය බෙදාගෙන ඇති ආකාරය පිළිබඳව බැංකුවෙන් ප්‍රශ්න කළ නොහැක.

70. FATCA පනත යටතේ අදාළ තොරතුරු සැපයීමට අකමැති අයදුම්කරුවෙකුට විදේශ බදු වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළුව ගිණුමක් විවෘත කිරීම ප්‍රතික්ෂේප කිරීමට / පාරිභෝගික සබඳතා ආරම්භ කිරීමට බැංකුවට අයිතියක් ඇත. ඕනෑම විදේශීය නියාමන අධිකාරියකට හෝ බදු අධිකාරියකට (හෝ ඔවුන්ගේ නියෝජිතයින්ට හෝ ඕනෑම නියෝජිතයෙකුට) හෝ බැංකුව අවශ්‍ය යැයි සලකන වෙනත් අධිකාරියකට හෝ අධිකරණ ආයතනයකට සෘජුව හෝ වක්‍රව ගනුදෙනුකරුගේ ගිණුම්වලට අදාළ තොරතුරු හෙළි කිරීමේ අයිතිය බැංකුව සතුය.

71. අත්සන් කරන ලද ෆැක්ස් / ඊමේල් හරහා වන්දි තහවුරු කරන ගිණුම් හිමියා පහත වගකීම් භාර ගත යුතුය:-

අ) බැංකුව විසින් පාරිභෝගිකයා විසින් එවා ඇතැයි බැංකුව විශ්වාස කරන ඕනෑම ෆැක්ස්/විද්‍යුත් තැපෑලක් මත හෝ බැංකුවේ ඇණවුමේ නියමයන් සහ කොන්දේසිවලට බැංකුව අනුකූල වන බවට සාධාරණ ලෙස විශ්වාස කරන ඕනෑම අවස්ථාවක බැංකුවට තම අභිමතය පරිදි ක්‍රියා කළ හැක. .

(ආ) පාරිභෝගිකයා වෙනුවෙන් ඊමේල්/ෆැක්ස් උපදෙස් එවන පුද්ගලයාගේ හෝ පුද්ගලයන්ගේ අන්‍යන්‍යතාව තහවුරු කිරීමට හෝ එවැනි උපදෙස්වල සන්‍යතාව තහවුරු කිරීමට බැංකුවට බැඳීමක් නැත. ඕනෑම විද්‍යුත් තැපෑලේ උපදෙස් අනුව සිදු කරන ඕනෑම ගනුදෙනුවක් සඳහා පාරිභෝගිකයා සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.

ඇ) බැංකුව විසින් පාරිභෝගිකයා විසින් එවන ලද විද්‍යුත් තැපෑල/ෆැක්ස්/ඊමේල් උපදෙස් වැනි උපදෙස් පිළිගෙන ක්‍රියා කරන විට, ගනුදෙනුකරුගේ සියලුම සෘජු හෝ වක්‍ර ක්‍රියාමාර්ග, ක්‍රියාපටිපාටිය, හිමිකම්, පාඩු, හානි, වියදම් සහ වියදම් වලට එරෙහිව බැංකුවට වන්දි ගෙවීමට ගනුදෙනුකරු එකඟ වේ. ගනුදෙනුකරු විසින් ලිඛිතව තහවුරු කළත් තැනත් බැංකුව.

72. ගිණුම විවෘත කර ඇති හෝ ක්‍රියාත්මක කරන ශාඛාව සම්බන්ධයෙන් බැංකුවට එරෙහිව ගෙන ඒමට කැමති ඕනෑම හිමිකම් පෑමක් (ඔහු/ඇය/ඔවුන්) ගෙන ඒමට හැක්කේ ශ්‍රී ලංකාවේ බැංකුවේ ලියාපදිංචි කාර්යාලයට පමණක් බව ගිණුම් හිමියා මෙයින් තේරුම් ගනී, පිළිගනී සහ එකඟ වේ. කුමක් වුවද, මෙම නියමයන් සහ කොන්දේසි යටතේ ඇති බැඳීම් සීමාසහිත හැඩිබි බැංකුවේ ශ්‍රී ලංකා ශාඛා කාර්යාලයට පමණක් අදාළ වන බව ගිණුම් හිමියා පිළිගනී, අවබෝධ කර ගනිමින් එකඟ වේ.

ගිණුම් හිමියා විසින් ඔහුගේ චෙක්පත් හෝ ඉතුරුම් ගිණුම්වල තැන්පත් කර ඇති තැන්පතු සම්බන්ධයෙන් හෝ බැංකුව සහ ඔහු අතර ඇති ඕනෑම බැංකු සබඳතා සම්බන්ධයෙන් බැංකුවේ බැඳීම්:-

(i) ශ්‍රී ලංකාවේ සීමා සහිත හබ්බි බැංකුව සමඟ පමණක් විය යුතුය (ii) එවැනි ගිණුම්වල තැන්පත් කර ඇති මුදලට සීමා කළ යුතුය (iii) ශ්‍රී ලංකාවේ සීමාසහිත හබ්බි බැංකුවේ අදාළ ශාඛාවල කවුන්ටර්වලින් පමණක් ගෙවිය යුතුය. කිසිම අවස්ථාවක සීමා සහිත හබ්බි බැංකුව (පකිස්ථානය) හෝ එහි කිසිදු ජාත්‍යන්තර ශාඛාවක් ගිණුම් හිමියා වෙත බැංකුවේ වගකීම් සඳහා වගකිව යුතු නොවේ.

73. නියමයන් සහ කොන්දේසි වල ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ අනුවාද අතර කිසියම් විෂමතාව /ගැටුම ඇත්නම්, ඉංග්‍රීසි භාෂාවේ ඇතුළත් නියමයන් සහ කොන්දේසි අවසාන සහ බැඳීම ලෙස සලකනු ලැබේ.

74. මෙම නියමයන් සහ කොන්දේසි අත්සන් කිරීමෙන්, ඔබ හබ්බි බැංකුවේ VISA ඩෙබ්ට් කාඩ්පත සහ හබ්බි බැංකුවේ අන්තර්ජාල බැංකු සේවා සඳහා දායක වීමට එකඟ වේ. මෙම සේවාවන් පාලනය කරන බැංකුවේ නියමයන් සහ කොන්දේසිවල පිටපතක් ඔබට ලබා දී ඇති අතර, එම නියමයන් සහ කොන්දේසි ඔබ විසින් අත්සන් කර පිළිගෙන ඇත. ඒ අනුව, ඔබට ඔබගේ හබ්බි බැංකු ඩෙබ්ට් කාඩ් පිළිගැනීමේ පැකේජය ඔබගේ තැපැල් ලිපිනයට ලැබෙනු ඇත. හබ්බි බැංකුවේ අන්තර්ජාල බැංකු සේවා භාවිතා කිරීම සම්බන්ධයෙන් ඔබ විසින් සපයන ලද විද්‍යුත් තැපැල් ලිපිනය හරහා ඔබට බැංකුවේ අමතර තොරතුරු ලැබෙනු ඇත.

හබ්බි බැංකු විසා ඩෙබ්ට් කාඩ්පත සහ අන්තර්ජාල බැංකු සේවා සඳහා දායක වන විට ඔබට එක් එක් බැංකු සේවා ගැන වෙන වෙනම දැනුම් දීමේ ක්‍රියාවලියට යා යුතුය. ඔබ හබ්බි බැංකු VISA ඩෙබ්ට් කාඩ්පතට දායක වීමට අකමැති නම්, ලිඛිත අයදුම්පතක් සමඟින් ඔබේ හබ්බි බැංකු ශාඛාවේදී කපා දැමූ චුම්බක තීරුව සහ ඉලෙක්ට්‍රොනික චිපය(chip) සහිත ඩෙබ්ට් කාඩ්පත ඉදිරිපත් කරන්න. ඔබ කැමති නම් ඔබේ ශාඛාව වෙත තැපෑලෙන් හෝ සෘජුවම කළමණාකරු කාඩ්පත් මෙහෙයුම්, 140-142, 2 වන හරස් වීදිය, හබ්බි බැංකුව, කොළඹ-11 වෙත එවිය හැක. ඔබ හබ්බි බැංකුවේ ඊ-වාණිජ්‍ය සේවාවලින් ඉවත් වීමට කැමති නම් කරුණාකර ඔබේ ශාඛාවට ලිඛිතව දැන්වන්න. එසේම, ලබා දී ඇති දුරකථන අංක හරහා පාරිභෝගික නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමට අපි ඔබව දිරිමත් කරමු.

75. අවශ්‍යනම් මුදර්මා පදනම් කරගත් තැන්පතුවල අරමුදල් මුදර්මා සංචිතයකුල ඇති ජංගම තැන්පතු ඇතුළු වෙනත් ගිණුම්වල අරමුදල් සමඟ කලවත් කළ හැකිය.

76. ආයෝජන තැන්පතු ගිණුම් හිමියන් සඳහා ඔවුන්ගේ ආයෝජනයට සතුවදායි ලාභය ලබා දීම කෙරෙහි "ශරී ආ" උපදේශකවරුන්ගේ සහ කළමනාකාරීත්වයේ අනුමැතිය ඇතිව මුදර්මා තැන්පත්කරුවන්ට ලාභ කොටස බෙදා හැරීමට පෙර ලාභ ගැලපුම් සංචිත අරමුදලට නිශ්චිත මුදලක් වෙන් කිරීමට මුදර්මා තැන්පත්කරුවන් බැංකුවට කැමැත්ත ලබා දෙයි.

.....	.....	.....	.....
ප්‍රධාන අයදුම්කරු (1)	හවුල් අයදුම්කරු (2)	හවුල් අයදුම්කරු (3)	හවුල් අයදුම්කරු (4)
බලයලත් අත්සම	බලයලත් අත්සම	බලයලත් අත්සම	බලයලත් අත්සම

දිනය : .....